

භාණ්ඩාගාර මෙහෙයුම් වක්‍රලේඛ අංක :- 8/2007

සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්,
දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ
දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත.

(ප්‍රධාන ගණකාධිකාරීගේ/මුදල් අධ්‍යක්ෂකගේ
විශේෂ අවධානය පිණිස)

2007 වසර සඳහා මුදල් පොත පියවීම, අග්‍රිම ගිණුම් පියවීම සහ 2008 වර්ෂය සඳහා අග්‍රිම සීමා හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ අනුමත කරවා ගැනීම

2007 වසර සඳහා මුදල් පොත පියවීම, 2008 වර්ෂය සඳහා අග්‍රිම සීමා හා මුදල් ප්‍රවාහ ප්‍රකාශ අනුමත කරවා ගැනීම සඳහා මෙහි පහත සඳහන් පියවරයන් අනුගමනය කර, එම නිශ්චිත දිනට හෝ ඒදිනට පෙර අදාළ කටයුතු සංවිධානය කර ගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමි.

1. 2007 දෙසැම්බර් 31 දිනට මුදල් පොත් පියවීම

- 1.1 2007 වර්ෂයේ මුදල් පොත්, 2007 දෙසැම්බර් 31 දින අවසානයේ පහත සඳහන් ආකාරයට පියවිය යුතුය.
 අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් තම කාර්යාල හා උප කාර්යාල වල මුදල් පොත් පියවීම පිණිස වගකිවයුතු මාණ්ඩලික නිලධාරියෙකුට නිලධාරියාගේ නමින් ම බලය පැවරිය යුතු අතර, එම ලිපියේ පිටපතක් විගණකාධිපති වෙත යැවිය යුතුය. එසේ බලය පවරන ලද නිලධාරියා විසින් 2007.12.31 දිනට පසුව කිසිදු මූල්‍යමය ගණුදෙනුවක් 2007 වර්ෂයට අදාළ මුදල් පොත් වල සටහන් කළ නොහැකි වන සේ, එක් එක් මුදල් පොත් වල ඒදිනට සටහන් කෙරෙන අවසාන සටහනට යටින් රතු තීන්තෙන් ඉරක් ඇඳ, 2007 වර්ෂයේ මුදල් පොත් වසා තම අත්සන, නම, තනතුර, දිනය හා වෙලාව සහිත සටහනක් තැබිය යුතුය.
- 1.2 2007.12.31 දිනට මුදල් පොතේ ඉතිරි ශේෂය සඳහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් නමින් ලියන ලද වෙක්පතක් මේ සමග අමුණා ඇති ආකෘතිය (1) සමග 2008 ජනවාරි 08 දිනට හෝ ඊට පෙර මෙම දෙපාර්තමේන්තුවට ලැබෙන සේ එවිය යුතුය. මෙම දෙපාර්තමේන්තුව විසින් 2008 ජනවාරි මාසයේ වැඩ කරන පළමු දිනයේදී අත්මුදල් නිදහස් කිරීමට කටයුතු කරනු ලබන බැවින් සියළුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තු 2007 වසරේ අග්‍රිම ශේෂයන්ගෙන් කිසිදු කොටසක් රඳවා ගත යුතු නොවේ.
- 1.3 ඉහත 1.2 ඡේදයේ සඳහන් කර ඇති අවශ්‍යතාවයන් පිළිනොපදින අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා 2008 වසර වෙනුවෙන් අග්‍රිම නිකුත් කිරීම, අදාළ වාර්තා මෙම දෙපාර්තමේන්තුව වෙත ලැබෙන තෙක් පමා කරනු ඇත. වර්ෂය අවසානයේදී මුදල් පොතේ ශේෂයක් නොමැති වුව ද, ඒ බව 2007.01.08 දිනට පෙර භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව වෙත වාර්තා කළ යුතුවේ.
- 1.4 උප කාර්යාල වෙත ලබා දී ඇති අතුරු අග්‍රිම හා නිලධාරීන් වෙත ලබා දී ඇති අනෙකුත් අග්‍රිම ද 2007 දෙසැම්බර් මස 31 වන දිනට භාණ්ඩාගාරයට පියවීමට හැකි වන පරිදි අවශ්‍ය පූර්ව විධිවිධාන යොදා ගත යුතුය.

1.5 අග්‍රිම ගිණුම් පියවීම - ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර - 7003/0/0/...../07

1.5.1 ප්‍රතිපූර්ණය කරනු ලබන විදේශාධාර සඳහා 7003/0/0/...../07 සංකේතය යටතේ, 2007 වර්ෂය තුළ ඔබ විසින් ලබා ගත් අග්‍රිමයෙන්, 2007.12.31 දිනට මුදල් පොතේ ශේෂය පියවීම සඳහා "භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්" නමින් ලියන ලද චෙක්පත, අමුණා ඇති ආකෘති අංක 01 හා 02 සමග (අදාළ අමාත්‍යාංශ හරහා) 2008 ජනවාරි 10 දින හෝ ඊට පෙර පහත ලිපිනයට ලැබීමට කටයුතු කළ යුතු වේ.

භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්,
ණය සේවා සහ ණය කළමනාකරණ අංශය,
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව,
කොළඹ 01.

1.5.2 රාජ්‍ය ගිණුම් අධ්‍යක්ෂ ජනරාල්ගේ 1/2002 හා 2002.02.25 දිනැති චක්‍රලේඛය ප්‍රකාරව, ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ විවෘත කරන ලද ගිණුම් මගින් ක්‍රියාත්මක වන ව්‍යාපෘති විසින් ද, තම අක්මුදල් පියවීම රේඛීය අමාත්‍යාංශය හරහා සිදු කළ යුතු අතර, චෙක්පත සමග අමුණා ඇති ආකෘතින් පිටපත් 2 බැගින් සම්පූර්ණ කර, එක් පිටපතක් අමාත්‍යාංශය වෙතට ලබා දී චෙක්පත සමග අනෙක් පිටපත මෙම දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු ය.

1.5.3 ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර යටතේ ලබා දී ඇති අක්මුදල් හැර වෙනත් කිසිදු ලැබීමක් 7003 අග්‍රිමය යටතේ ගිණුම් ගත කළ නොහැකි වන බැවින්, වෙනත් ලැබීම් මෙම අග්‍රිම සැසඳුම් ප්‍රකාශයට ඇතුළත් නොකළ යුතු වේ.

1.6 පෙර වර්ෂ වෙනුවෙන් පියවිය යුතුව ඇති යම් හිඟ අක්මුදල් ශේෂයන් වේ නම්, ඒවා නොපියවීම ද, ගිණුම් කටයුතු වලට අදාළව මෙම දෙපාර්තමේන්තුවට හා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවට නියමිත දිනයන් හි ඉදිරිපත් කළ යුතු වන වාර්තා, නිසි කලට ඉදිරිපත් නොකිරීම ද භාණ්ඩාගාරය විසින් අක්මුදල් නිකුත් කිරීම නතර කරනු ලැබීමට හේතු වනු ඇත.

2. 2008 වර්ෂයේ අක්මුදල් සීමාවන් හා වාර්ෂික අක්මුදල් ප්‍රවාහ ප්‍රකාශ අනුමත කරවා ගැනීම.

2.1 2008 වසර සඳහා පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලබනු ඇස්තමේන්තු පදනම් කර ගෙන 2008 වසර වෙනුවෙන් අක්මුදල් සීමා අනුමත කිරීම සඳහා වන අයදුම්පත (ආකෘති අංක 03) හා වාර්ෂික අක්මුදල් ප්‍රවාහ ප්‍රකාශය (අංක අංක 04) 2007 දෙසැම්බර් මස 31 දිනට හෝ ඊට පෙර ඉදිරිපත් කළ යුතුවේ.

2.2 2008 වර්ෂය වෙනුවෙන් අමාත්‍යාංශ/දෙපාර්තමේන්තු වලට නියමිත අග්‍රිම සීමා නියම කිරීමේ කටයුතු දැන් අරඹා ඇති අතර, ඒ අනුව පුනරාවර්තන වියදම් (පුද්ගල පඩිනඩි) සඳහා වූ ප්‍රතිපාදන මත ගණන් බැලෙන අක්මුදල් සීමාව තීරණය කිරීමේ දී පහත සඳහන් ගැලපීම් සැලකිල්ලට ගත යුතුය. (ඇමුණුම 01 හි "ආ" බලන්න)

- (i) වැ.අ.වි.වැ. වෙනුවෙන් වැටුප් හා වේතන සඳහා වූ ප්‍රතිපාදනයෙන් 6.5% ක්.
- (ii) රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ අවම බැර සීමාවට සමාන මුදලක්.
- (iii) රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුමේ ණය සඳහා වන පොලී අය කිරීම්.

මීට අමතරව, සමස්ත අක්මුදල් සීමාව ගණන් බැලීම සඳහා පහත දැක්වෙන තොරතුරු මෙම දෙපාර්තමේන්තුවට ලබා දිය යුතු වේ. එමෙන්ම ආකෘතිය 03 සම්පූර්ණ කිරීමේදී එහි සඳහන් (අ) සිට (ඵ) දක්වා වූ අයිතමයන් ගණනය කළ යුතු සහ සකස් විය යුතු ආකාරය අමුණුම 01 හි සඳහන් උපදෙස් පරිදි විය යුතු වේ.

- (අ) එක් එක් මාසයේ දී ආදායම් වශයෙන් මුදලින් රැස් කර ගැනීමට අපේක්ෂා කරනු ලබන වටිනාකම. (2007 ජනවාරි මස සිට ඔක්තෝබර් මස 31 දින දක්වා සත්‍ය වශයෙන් මුදලින් ලද ආදායම මාසිකව සඳහන් කළ යුතුවේ.) (ඇමුණුම 01 හි "ඉ" බලන්න)
- (ආ) ඔබ ආයතනය වෙතත් අමාත්‍යාංශ දෙපාර්තමේන්තු හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත යම් ගෙවීම් සඳහා ප්‍රතිපාදන වෙන් කර දෙනු ලබන්නේ නම්, එසේ වෙන් කර දෙනු ලබන මුළු ප්‍රතිපාදන ප්‍රමාණයන් සහ එම ප්‍රතිපාදන ලබා දෙන ආයතන පිළිබඳ විස්තර. (ආකෘතියේ 5 අනුව)
- (ඇ) ඉහත 2.2(i), 2.2(ii) හා 2.2(iii) ට අමතරව, හරස් සටහන් මගින් ගිණුම් ගත කිරීමට අපේක්ෂා කරනු ලබන වෙනත් වියදම් ඇත්නම් ඒ පිළිබඳ විස්තර.
- (ඈ) 2007 හෝ ඊට පෙර වර්ෂ වලදී තුන්වන පාර්ශවයන්ගෙන් පොදු තැන්පත් ගිණුම යටතේ රැස් කර ඇති මුදල් ඇතොත්, ඒවා ආපසු ගෙවීම වෙනුවෙන් වූ මාසික මුදල් අවශ්‍යතාවයන් පිළිබඳ විස්තරයක්.

මගේ අංකය :-

දිනය :-

අධ්‍යක්ෂ ජනරාල්,
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව,
මහා භාණ්ඩාගාරය,
කොළඹ 01.

**2007.12.31 දිනට මුදල් පොත පියවා
ශේෂය භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කිරීම**

අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව/දිස්ත්‍රික් ලේකම් කාර්යාලය :-

අග්‍රිම ගිණුම් අංකය :- (අදාළ වර්ෂය ද සමග)

2007.12.31 දිනට මෙම අමාත්‍යාංශයේ/දෙපාර්තමේන්තුවේ/දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මුදල් පොතට අනුව තට්ටු ශේෂය රු. ක් වන බව මෙයින් සහතික කරන අතර, එම සම්පූර්ණ ශේෂය පියවීම වෙනුවෙන් අංක හා දිනැති වෙක්පත මේ සමග එවමි. මෙම වෙක්පත ලිපීමෙන් පසුව, තවදුරටත් භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කිරීමට මුදලක් නොමැති බව ද සහතික කරමි. ඉහත මුදල ප්‍රේෂණය කිරීමෙන් අනතුරුව අග්‍රිම ගිණුම පියවේ. /පහත සඳහන් කර ඇති හේතු යටතේ නොපියවේ.

	හේතුව	මුදල
1.
2.
3.
4.

එකතුව
=====

ප්‍රධාන ගණකාධිකාරී/ගණකාධිකාරී/අධ්‍යක්ෂ (මුදල්)
අමාත්‍යාංශ ලේකම් හෝ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙනුවට

දිනය :-

අධ්‍යක්ෂ ජනරාල්,
භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව.

අනුමත සැලසුම් වලට අනුකූල මාසික මුදල් ප්‍රවාහ ලේඛණය - 2008

වැය ශීර්ෂය :

අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව :

රුපියල් (000)

වියදම් අයිතමයන් (වැය විෂය සංකේත අංක සහිතව)		අනුමත වියදම සැලසුම් අනුව මුදල් අවශ්‍යතා											එකතුව	
		ජන	පෙබ	මාර්	අප්‍රේ	මැයි	ජූනි	ජූලි	අගෝ	සැප්	ඔක්	නොවැ		දෙසැ
I	පුද්ගලික පඩිනඩි (1001 සහ 1003)													*
II	අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් (1002)													*
III	අනෙකුත් සියලුම පුනරාවර්තන වියදම්													*
	පුනරාවර්තන එකතුව (DF)													*
IV	පුනිච්ඡේදන විදේශාධාර													*
V	අනෙකුත් සියලුම ප්‍රාග්ධන වැය සඳහා													*
VI	ර.නි. ණය සහ අත්තිකාරම්													*
VII	තැන්පත් ගිණුම													*
VII	වෙනත්													*
I	එකතුව													*

* සඳහන් කරන ලද සංඛ්‍යා ආකෘති පත්‍ර (1) හි 9 වන තීරුවේ සඳහන් කරන ලද සංඛ්‍යා හා සමාන විය යුතුය.

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික කරමි.

.....
ප්‍රධාන ගණකාධිකාරී / අධ්‍යක්ෂ (මුදල්)

.....
අමාත්‍යාංශයේ ලේකම් / දෙපාර්තමේන්තු ප්‍රධානියා

දිනය :-

2008 වර්ෂය සඳහා වාර්ෂික අත්මුදල් අයදුම් පත්‍රය
"ඊ" පන්තියේ දෙපාර්තමේන්තු

අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව :

(රු. 000)

කාණ්ඩය	ඇස්තමේන්තු ප්‍රතිපාදන පිළිබඳ විස්තර					මුළු ප්‍රතිපාදන (1)	අවකරණ			මුළු අවකරණ (5)=2+3+4	වෙනත් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන ලැබීම් (6)	අත්මුදල් සීමාව (7)=1-5+6	ආදායමෙන් / මුදලින් ලැබීම් (8)	සාමාන්‍යයෙන් ලැබෙන අත්මුදල් (9)= 7- 8
							තරස් සටහන් (2)	වෙනත් දෙපාර්තමේන්තු සඳහා වෙන් කිරීම් (අ) (3)	දි./ලේ. කාර්යාල සඳහා වෙන් කිරීම් (අ) (4)					
(1)	වැඩ සටහන් සේවා (ප්‍රනාමන) (අ), (ඇ)													
	වැඩ සටහන													
	1	XX	XX	XXX	අනෙකුත්	XX	XX	XX	XX	XX	..	XX	..	XX
	2	XX	XX	XXX		XX	XX	XX	XX	XX	..	XX	..	XX
	3	XX	XX	XXX		XX	XX	XX	XX	XX	..	XX	..	XX
	උප එකතුව					XXX	XXX(අ)	XXX	XXX	XXX	XXX	XXX	..	XXX
(2)	වැඩ සටහන් සේවා (ප්‍රාග්ධන විද්‍යාව) (අ), (ඇ)													
	වැඩ සටහන													
	1	XX	XX	XX	XX	XX	XX	XX	XX	XX	..	XX	XX	XX
	2	XX	XX	XX	XX	XX	XX	XX	XX	XX	..	XX	XX	XX
	3	XX	XX	XX	XX	XX	XX	XX	XX	XX	..	XX	XX	XX
	උප එකතුව					XXX	XXX	XXX	XXX	XXX	XXX	XXX(ඉ)	XXX(ඊ)	XXX
(3)	තැන්පත් ගිණුම (උ)					XXX	XXX	..	XXX
(4)	රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම (හර සීමාව)					XXX	XXX	..	XXX
(5)	වෙනත් අත්තිකාරම් ගිණුම්													
	1.	XX	XX	XX	XX	XX	XX	XX	XX	..	XX	XX	XX	XX
	2.	XX	XX	XX	XX	XX	XX	XX	XX	..	XX	XX	XX	XX
	3.	XX	XX	XX	XX	XX	XX	XX	XX	..	XX	XX	XX	XX
	උප එකතුව					XXX	XXX	XXX	XXX	XXX	XXX	XXX(උ)	XXX	XXX
	මුළු එකතුව					XXXX	XXXX	XXXX	XXXX	XXXX	XXXX(ඌ)	XXXX	XXXX	XXXX

*** කරුණාකර පසුපිටෙහි ඇති සටහන් බලන්න ***

නිවැරදි බවට සහතික කරමි

ප්‍රධාන ගණකාධිකාරීගේ / අධ්‍යක්ෂ(මුදල්)ගේ අත්සන :-

ප්‍රධාන ගණකාධිකාරීගේ නම :-

දුරකථන අංකය :-

2008 වර්ෂයේ වාර්ෂික අක්මුදල් සීමාව ගණනය සඳහා වන උපදෙස්

(අ) අමාත්‍යාංශ / දෙපාර්තමේන්තු හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා වෙන්කර දී ඇති ප්‍රතිපාදන පිළිබඳ විස්තර ආකෘති 05 අනුව සපයන්න.

(ආ) පුනරාවර්තන වියදම් සම්බන්ධයෙන් වූ හරස් සටහන් පහත පරිදි සැකසිය යුතුය.

වැ.අ.විශ්‍රාම වැටුප් දායක මුදල් අවකරණයන්	XXX
රා.නි. අත්තිකාරම් ගිණුමේ බැර සීමාව	XXX
වෙනත් (ණය පොලී ඇතුළුව)	XXX
එකතුව	===

(ඇ) එක් එක් වියදම් ශීර්ෂය යටතේ දක්වා ඇති රාජ්‍ය සංස්ථා සඳහා වූ ප්‍රදානයන් වැඩි සටහන් සේවා යටතට නොගත යුතුය.

(ඈ) විදේශාධාර (ණය) විදේශාධාර (ප්‍රදාන) සහ ප්‍රතිපාර්ශවීය අරමුදල් වැඩි සටහන් සේවා යටතට නොගත යුතුය.

(ඉ) මුදලින් රැස් කිරීමට බලාපොරොත්තු වන ආදායම්, ආකෘතිය 03 හි දක්වා ඇති පරිදි 08 වන තීරුවේ (2) වන කාණ්ඩය යටතේ සඳහන් කළ යුතුය.

(ඊ) ප්‍රතිපූර්ණය කරන විදේශ ආධාර (ප්‍රදාන, ණය) සහ දේශීය අරමුදලෙන් භාණ්ඩාගාරයෙන් බලාපොරොත්තු වන මුළු අක්මුදල් පහත සඳහන් පරිදි වෙන් වෙන් වශයෙන් දැක්විය යුතුය.

දේශීය අරමුදල	XXX
ප්‍රතිපූර්ණය කරන විදේශ ආධාර (ණය හා ප්‍රදාන)	XXX

(උ) 08 වෙනි තීරුවෙහි "වෙනත් අත්තිකාරම් ගිණුම්" යටතේ ඇතුළත් කෙරෙන මුදල පහත දක්වා ඇති පරිදි විය යුතුය.

සම්පූර්ණ බැර සීමාව	XXX
අඩුකලා : හරස් සටහන් මගින් ගිණුම් ගත කෙරෙන ලැබීම්	XXX
ඇස්තමේන්තු ගත මුදල් ලැබීම්	XXX

(ඌ) වර්ෂ 2007 දී භාණ්ඩාගාර මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් ගේ අනුමැතිය ලබා තැන්පත් ගිණුම් වලට මාරු කරන ලද යම් ප්‍රතිපාදනයක් ඇත්නම්, එම ප්‍රමාණ පමණක් ඇතුළත් කළ යුතුය.

(එ) වෙනත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වලින් ලද ප්‍රතිපාදන වල මුළු වටිනාකම මෙහි ඇතුළත් කළ යුතු අතර, ඒ පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතුවේ.

වෙනත් දෙපාර්තමේන්තු / අමාත්‍යාංශ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම - 2008

ශීර්ෂය	අමාත්‍යාංශය/දෙපාර්තමේන්තුව	මූලධන	පුනරාවර්තන	එකතුව

දිස්ත්‍රික් ලේකම් කාර්යාල සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම - 2008

ශීර්ෂය	දිස්ත්‍රික් ලේකම්	මූලධන	පුනරාවර්තන			එකතුව
			පුද්ගලික පඩිනඩි	වෙනත් පුනරාවර්තන	එකතුව	
817	කොළඹ					
818	ගම්පහ					
819	කළුතර					
821	මහනුවර					
822	මාතලේ					
823	නුවරඑළිය					
824	ගාල්ල					
825	මාතර					
826	හම්බන්තොට					
827	යාපනය					
828	මන්නාරම					
829	වවුනියාට					
831	මුලතිව්					
832	කිලිනොච්චි					
833	මඩකලපුව					
834	අම්පාර					
835	ත්‍රිකුණාමලය					
836	කුරුමාගල					
837	පුත්තලම					
838	අනුරාධපුරය					
839	පොළොන්නරුව					
841	බදුල්ල					
842	මොණරාගල					
843	රත්නපුර					
844	කෑගල්ල					
	එකතුව					

2007.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා අත්මුදල් සැසඳුම් ප්‍රකාශය

1. අමාත්‍යාංශය / දෙපාර්තමේන්තුව:-
2. අග්‍රිම ගිණුම් අංකය :-
3. ව්‍යාපෘතිය :-

මාසය	ලබාගත් අග්‍රිම			වියදම			ඉතිරිය		
	RFA (1)	CF (2)	එකතුව (3)	RFA (4)	CF (5)	එකතුව (6)	RFA (1-4)	CF (2-5)	එකතුව (3-6)
ජනවාරි									
පෙබරවරි									
මාර්තු									
අප්‍රේල්									
මැයි									
ජූනි									
ජූලි									
අගෝස්තු									
සැප්තැම්බර්									
ඔක්තෝබර්									
නොවැම්බර්									
දෙසැම්බර්									
එකතුව			XXX			XXX			

වර්ෂය තුළ ලබාගත් මුළු අග්‍රිමය (3) :- XXX

වර්ෂයේ මුළු වියදම (6) :- XXX

2007.12.31 දිනට ශේෂය :-

නොපියවූ අත්තිකාරම් : (තිබේ නම්)

දුන් දිනය

ආයතනය

හේතුව

මුදල රු.